

සංකීර්තය

අ.පො.ස. (උ. පෙළ) ශෞතික විද්‍යාව විෂයමාලාව අධ්‍යයනය කළහා අ.පො.ස. (කෑ. පෙළ) විද්‍යාව හා තාක්ෂණ්‍යවේදය විෂයමාලාවන් ලැබෙන දායකත්වය පිළිබඳව විමසා බැලීම (කළතර දිස්ත්‍රික්කය අසුරුන්) මෙම අධ්‍යයනයේ අරමුණයි.

අරමුණු :-

1. අ.පො.ස. (උ. පෙළ) ශෞතික විද්‍යාව විෂය හඳුරුම කළහා තිබිය යුතු මූලික ශෞතික විද්‍යා සංකල්ප හඳුනා ගැනීම.
2. අ.පො.ස. (උ. පෙළ) විද්‍යාව විෂයධාරාව තෝරා ගන්නා සිසුන්ගේ ශෞතික විද්‍යාව අධ්‍යයනයට අදාළ ප්‍රශ්නීය හැකියා හඳුනා ගැනීම.
3. අ.පො.ස. (උ. පෙළ) ශෞතික විද්‍යාව විෂය සංකල්ප බෙඳීම කළහා අ.පො.ස. (කෑ. පෙළ) විෂය මාලාව කවර ආකාරයෙන් දායක ටො දැයි විමසා බැලීම.

මෙම පරියේෂණයේ දී පරියේෂකයා විසින් විෂයමාලාව යන්නට පැහැදිලි අර්ථකර්තයක් ලබා දුමට විවිධ වකවානුවල විවිධ විශ්‍යාලුයින් විසින් සිදු කරන ලද අර්ථකර්ත සැලකිල්ලට සාරනය කර ඇත. එමුව ශෞතික විද්‍යාව විෂයමාලාවේ විකාශනය පිළිබඳවන්, ශෞතික විද්‍යාවේ ස්වභාවය පිළිබඳවන්, ශෞතික විද්‍යාව විෂයයේ විෂය නිර්දේශ කෙබඳ ද යන්නත් අධ්‍යයනය කර ඇත. අ. පො. ස. (උ. පෙළ) ශෞතික විද්‍යාව විෂය හඳුරුම කළහා අ. පො. ස. (කෑ. පෙළ) විද්‍යාව හා තාක්ෂණ්‍යවේදය විෂයයෙන් ලැබෙන දායකත්වය විමසා බැලීම කළහා විද්‍යාව හා තාක්ෂණ්‍යවේදය විෂයයේ විෂය නිර්දේශ අරමුණු හා අම්මතාර්ථ පිළිබඳවත් අධ්‍යයනය සිදු කර ඇත.

පරියේෂණ ක්‍රමය අධ්‍යයනය කළහා තියැදිය ලෙස කළතර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයෙන් උගෙන්වනු ලබන 1 AB පාසල 30 න් පාසල 18 ක් අභ්‍යු ක්‍රමයට තෝරා ගන්නා ලදී. එම පාසලවල විද්‍යාව හා තාක්ෂණ්‍යවේදය විෂය හා අ.පො.ස. (උ. පෙළ) ශෞතික විද්‍යාව විෂය ඉගෙන්වීමේ නිරතව සිටින ගුරුණවතුන් 36 ක් ගුරු තියැදිය වශයෙන් තෝරා ගත් අතර එම ගුරුවරින්ගෙන් දත්ත ලබා ගැනීම ප්‍රශ්නාවලි හා නිර්ක්ෂණ පත්‍රිකාවලට අනුකූලව සිදු කරන ලදී. පාසල 18 න් තෝරා ගත් සිසුන් 153 න් සමන්විත සිය තියැදියෙන් දී, ප්‍රශ්නාවලි හා සාධන පරික්ෂණ මගින් දත්ත රැකි කිරීම සිදු කරන ලදී. එම තොරතුරු පායෝගිකව වලංගු කර ගැනීමේ අවශ්‍යතාව මත පාති කාමර නිර්ක්ෂණයක නිර්ක්ෂණ පත්‍රිකාවට අනුව සිදු

කරන ලදී. මේ ආකාරයට ප්‍රශ්නවලි. සාධන පරික්ෂණ හා තිරිපත්‍රා පත්‍රිකාවලට අනුව දැන්ත ලබා ගැනීමෙන එම දැන්ත ඉදිරිපත් කිරීම හා අර්ථකරනය කිරීමෙන පහත නිගමනවලට එළඹීන ලදී.

අ.පො.ස. (කු. පෙළ) විද්‍යාව හා තාක්ෂණයවිද්‍ය විෂයයේ විභාග ප්‍රශ්න පත්‍රියන් ඇගයෙන සංක්ලේෂණ අ.පො.ස. (උ. පෙළ) දී ඉගෙන ගන්නා සංක්ලේෂණ අතර සොඳ සම්බන්ධයක පවතී. තමුත අ.පො.ස. (කු. පෙළ) විද්‍යාව හා තාක්ෂණයවිද්‍ය විෂයයේ පිට විද්‍යාව හා රසායන විද්‍යාව කරනුවලට වඩා හෝතික විද්‍යා විෂය කරනු සිසුනට අවබෝධ කර ගැනීමට අපහසුය. මෙතිකා උසස් පෙළ විද්‍යා විෂයඩාරාව හඳුළුම සඳහා පැමිණෙන සිසුන්ගේ හෝතික විද්‍යා සංක්ලේෂණ සාධනය. ප්‍රායෝගික ඇනුම හා කුස්කලතා සොඳ මට්ටමකට සාධනය වී නොමැත. හෝතික විද්‍යාව යනු ප්‍රායෝගික විද්‍යාවක් බවින් ඉගෙනුම් ඉගෙන්වීම් ත්‍රියාවලියේ දී විෂය කරනු ත්‍රියාකාරකම් ආක්‍රිතව ඉගෙන්වීමත්. ලබා ගන්නා ඇනුම ප්‍රායෝගික පිවිතයට වැදගත්වන ආකාරයට පැහැදිලි කර ශ්‍රීලංකායාට විෂය කරනු පිළිබඳ බනාත්මක අදහස් ලබා දිය යුතුය.